

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් උදෙසා ස්වයං රැකියා වෙනුවෙන් ආධාර සැපයීම

ව්‍යාපෘතිය පිළිබඳ හැඳින්වීම.

ශ්‍රී ලංකාවේ ජනගහනය සිසුයෙන් වියපත් වෙමින් සිටී. මෙම වියපත් වන ජනගහණය ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම අත්‍යාවශ්‍ය කරුණකි. ඒ අනුව වියපත්වන මෙම ජනගහනය සතු ස්වයං නිර්මාණශීලී හැකියාවන් හා අත්දැකීම් පදනම් කර ගනිමින් ඔවුන්ව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම හා රටේ ආර්ථිකයට සවිසක් වන වැඩිහිටි ප්‍රජාවක් නිර්මාණය කිරීම හා ඔවුන්ව දළ දේශීය නිෂ්පාදනයේ කොටස් කරුවන් ලෙස දිරි ගැන්වීම මෙම ව්‍යාපෘතියේ අපේක්ෂිත අරමුණ වේ. ඒ අනුව දිවයින පුරා විසිරී සිටින වයස අවුරුදු 60 ට වැඩි නිර්මාණශීලීත්වයෙන් හෙබි හා ස්වයං-ව සිය ජීවන රටාව ඉදිරියට ගෙන යා යුතු යැයි විශ්වාස කරන වැඩිහිටියන් සඳහා මෙම ව්‍යාපෘතිය ප්‍රයෝජනවත් වේ.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් ප්‍රතිලාභීන් තිදෙනෙකු පමණක් තෝරා ගන්නා අතර,දැනට ස්වයං රැකියා කරගෙන යන කණ්ඩායම් හෝ තනි පුද්ගලයන් සඳහා රුපියල් 30,000.00 ක උපරිමයකට යටත්ව අවශ්‍ය උපකරණ,යෙදවුම්,යන්ත්‍ර සූත්‍ර,අමු ද්‍රව්‍ය,රෝපණ ද්‍රව්‍ය හෝ පුහුණු ක්‍රම සඳහා ලබාදෙනු ලබයි.ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනය ඉදිරිපත් කිරීමේදී ප්‍රතිලාභීන්ගේ ප්‍රමුඛතාවයේ අනුපිළිවෙලට ලේඛනය ඉදිරිපත් කළ යුතු වේ.

සුදුසුකම්/ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ නිර්ණායක.

- 01 ඉල්ලුම්කරුවන් වයස අවුරුදු 60 සම්පූර්ණ කරන ලද අඩු ආදායම්ලාභීන් විය යුතුය.
- 02 දැනට ස්වයං රැකියාවක් ලෙස යම් කර්මාන්තයක් හෝ වගාවක් සිදු කරන්නේ නම් එය වැඩිදියුණු කර ගැනීම සඳහා වන ඉල්ලීම් වලට ප්‍රමුඛස්ථානය ලබාදීම යෝග්‍ය වේ.
- 03 ස්වයං රැකියා ආධාරලාභීන් ග්‍රාමීය වැඩිහිටි සමිතියේ සාමාජිකත්වය ලබා සිටිය යුතුය. ඒ බව ග්‍රාමීය වැඩිහිටි සමිතියේ සභාපති ,ලේකම් විසින් සනාථ කළ යුතුය.
- 04 ස්වයං රැකියා සඳහා කණ්ඩායමක් ලෙස ඉල්ලුම් ඉදිරිපත් කරන විට එම කණ්ඩායම සඳහා ද ලබාදිය යුත්තේ උපරිම රුපියල් 30,000.00 ක් පමණි.
- 05 ස්වයං රැකියාලාභීන් හඳුනා ගැනීම සමාජ සේවා නිලධාරි/පළාත් සමාජ සේවා නිලධාරි/වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරි/සංවර්ධන නිලධාරි(වැඩිහිටි) විසින් සිදුකළ යුතු අතර අදාළ ඉල්ලුම් පත්‍රය ග්‍රාමසේවා නිලධාරිගේ නිර්දේශය හා ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය සහිතව ඉදිරිපත් කළ යුතුය.

ප්‍රමුඛතාව/ප්‍රතිලාභීන් තෝරා ගැනීම

01. වගාවන් ආශීත ස්වයං රැකියා සිදු කරගෙන යෑම.(උදා - කහ/ඉඟුරු/කොවිච්චි/බිම්මල් ආදී වගාවන්). කහ වගාව වැනි කෙටි කාලීන වගාවන් සඳහා පර්චස් 05 ක් හෝ ඊට වැඩි භූමි ප්‍රමාණයක් තිබීම අනිවාර්යය වේ.

02 වෙළෙඳ පොළ වටිනාකමක්/ඉල්ලුමක් සහිත වර්ථමානයේ අපෙන් ගිලිහී යන ඉපැරණි සාම්ප්‍රදායික කර්මාන්ත (වට්ටි,පැදුරු විවීම,පන් ආශ්‍රිත, බීරළු කර්මාන්තය) සහ ඊට අදාල අවශ්‍ය උපකරණ/මෙවලම් ආදිය මිලදී ගැනීම සඳහා.

03.දැනට සිදු කරගෙන යන ස්වයං රැකියා සඳහා අවශ්‍ය උපකරණ/යන්ත්‍ර ආදිය මිලදී ගැනීම සඳහා.

04.අමු ද්‍රව්‍ය හෝ රෝපණ ද්‍රව්‍ය මිලදී ගැනීම.

05.අලෙවි කුටි ඉදිකිරීම හා අලුත්වැඩියාව.

06.අවශ්‍ය තාක්ෂණික උපදෙස් හා පුහුණුව.

ක්‍රියාත්මක ක්‍රමවේදය

01. අදාල ස්වයං රැකියාව සම්බන්ධව වර්තමාන තත්ත්වය හා අනාගත ඉලක්ක ඇතුළත් ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය. එය විධිමත් වියදම් ඇස්තමේන්තුවක් සහිත ව්‍යාපෘති වාර්තාවක් විය යුතුය.

02. අදාල ස්වයං රැකියාව සිදු කරගෙන යෑමේදී ඊට සුදුසු තාක්ෂණික නිලධාරීන්ගේ සහය ලබා ගතයුතු ය.

පසු විපරම්

01 එක් ප්‍රතිලාභියෙකු හෝ කණ්ඩායමක් සඳහා රුපියල් 30,000.00 ක මූල්‍ය ප්‍රතිපාදනය එක් වතාවක් පමණක් ගෙවීම් කල යුතුය.

02 අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරී/පළාත් සමාජ සේවා නිලධාරී/සංවර්ධන නිලධාරී(වැඩිහිටි) /වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී විසින් මුදල් භාරගැනීමේ කුචිතාන්සිය (172 පොදු) මෙම කාර්යාලය වෙත යොමුකළ යුතුය.

03 ප්‍රතිලාභීන් වෙත මුදල් ලබාදුන් බවට සහතික කරන වර්තාව මෙම කාර්යාලය වෙත යොමු කළ යුතුය.

04 අදාල ප්‍රතිලාභීන්ගේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් සමාජ සේවා නිලධාරී/පළාත් සමාජ සේවා නිලධාරී/වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී/සංවර්ධන නිලධාරී (වැඩිහිටි) විසින් මාස 03 කට වරක් තෛශිමාසික වාර්තාව යාවත්කාලීන කොට යොමු කළ යුතුය.

05 මාස 03න් පසු අදාල ව්‍යාපෘතියේ වර්තමාන තත්ත්වය හා ප්‍රගතිය පිළිබඳ ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය වෙත වාර්තා කළ යුතුය.